

සභාපති
தலைவர்
Chairman } (+94) 011 2556840

ලේකම්
செயலாளர்
Secretary } (+94) 011 2556831

කාර්යාලය
காரியாலயம்
Office } (+94) 0112556833
0112556834

ෆැක්ස්
தொடக்கல
Fax } (+94) 011 2556836
011 2556837

විද්‍යුත් තැපෑල
மின்னஞ்சல்
e-mail } fincom@sltnet.lk



මුදල් කොමිෂන් සභාව
(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 'ජ' ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලදී.)

நிதி ஆணைக்குழு
(அரசியலமைப்பின் 154'எ ஆம் உறுப்புரையின்கீழ் தாபிக்கப்பட்டது)

FINANCE COMMISSION
(Established under Article 154 R of the Constitution)

48, වජිර පාර,
කොළඹ 04.

48, வஜிரா வீதி,
கொழும்பு-04, இலங்கை

48, Vajira Road,
Colombo 04, Sri Lanka.

මගේ අංක
எனது இல
My No } FC/3/2018-II

ඔබේ අංක
உமது இல
Your No }

දිනය
திகதி
Date } 2018.01.16

ප්‍රධාන ලේකම්,
බස්නාහිර / මධ්‍යම / දකුණු / වයඹ / උතුරු මැද / ඌව / සබරගමුව පළාත.

විශේෂ අවධානය සහිත ගම්මාන වැඩසටහන සඳහා මාර්ගෝපදේශය

හැඳින්වීම

විශේෂ අවධානය සහිත ගම්මාන වැඩසටහන සඳහා 2018 වසරට ලබාදී ඇති ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු මගේ අංක FC/3/2/2018, FC/06/01/2018 හා 2017.11.10 දිනැති ලිපිය මගින් ඔබ වෙත දැනුම් දී ඇති අතර, ඒ සඳහා වන සංකීර්ණ මාර්ගෝපදේශය 2018 - පළාත් වාර්ෂික සැලැස්ම සකස් කිරීම පිළිබඳ මාර්ගෝපදේශයෙහි “ විශේෂ අවධානය සහිත ගම්මාන සඳහා ප්‍රදාන” යටතේ දක්වා ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාර්ගෝපදේශයක් මෙමගින් ලබාදෙන අතර, ඒ අනුව එයට අනුගත වෙමින් මෙම වැඩසටහන සැලසුම්කර ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

විශේෂ අවධානය සහිත ගම්මාන හඳුනාගැනීම

මෙම වැඩසටහන කිසියම් ගමක් හෝ එකිනෙකට යාබද ගම් කිහිපයක ඇති විශේෂ අවධානයන් සපුරාලීම ඉලක්කගත විය යුතු වේ. එබැවින්, පසුගිය වර්ෂවල පළාත් සභා අරමුදල් මෙන්ම, මධ්‍යම රජයේ මැදිහත්වීම් පිළිබඳවද සලකා බලමින් එම මැදිහත්වීම් තුළින් සපුරාලීමට නොහැකිවී ඇති විශේෂ අවධානය සහිත ගම් ප්‍රදේශ හඳුනා ගැනීම සිදුකළ යුතු වේ. සුදුසු නිර්ණායක හඳුනා ගනිමින් ඒ අනුව ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) ගේ ප්‍රධානත්වයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ.

එම ගම්මානවල ජනතාවගේ සමාජ ආර්ථික මට්ටම වැඩිදියුණු වීමට අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් (ග්‍රාමීය මාර්ග, පානීය ජලය, විදුලිය, නිෂ්පාදන රැස් කිරීමේ හා අලෙවි කිරීමේ මධ්‍යස්ථාන, නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ පොදු මධ්‍යස්ථාන යනාදිය) සපයාදීමේ අවධානය සහිත ගම්මාන කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වේ.

සැලසුම් කිරීම

මෙම වැඩසටහනට අදාළ ව්‍යාපෘති සඳහා සංකල්ප වාර්තා, ඇස්තමේන්තු ද ඇතුළත්ව සකස්කර දේශපාලන අධිකාරිය ඇතුළු පළාත් බලධාරීන් නිසි පරිදි දැනුවත් කිරීමට ඔබ විසින් කටයුතු කිරීම අපේක්ෂා කෙරේ. ව්‍යාපෘති සැලසුම් කිරීමේදී ග්‍රාමීය ප්‍රජාව ද සහභාගී කරගෙන සහභාගීත්ව ප්‍රවේශයක් තුළින් සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගැනීම යෝග්‍ය වේ. එම සංකල්ප වාර්තාව හා ඇස්තමේන්තු සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාගැනීමට ලේකම්, මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු වේ.

අදාළ සංකල්ප පත්‍රිකාව පදනම් කරගෙන සකස් කරනු ලබන සංවර්ධන සැලැස්මට අදාළ ආංශික ප්‍රධානීන්ගේ නිර්දේශයන් සහිතව ප්‍රධාන ලේකම් විසින් හෝ ප්‍රධාන ලේකම් වෙනුවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) විසින් අනුමැතිය ලබාදිය යුතු වේ.


මෙම වැඩසටහන සඳහා වෙන් කළ ප්‍රතිපාදනයන් යොදා ගනිමින් පුද්ගල සෘජු ප්‍රදාන (සෙවිලි තහඩු, මහන මැෂින්, වැසිකිළි පෝච්චි, ගෘහ උපකරණ ආදිය) හෝ සමිති සමාගම් සඳහා ගෘහ භාණ්ඩ, ශබ්ද විකාශන යන්ත්‍ර, ඉවුම් පිහුම් උපකරණ, කුඩාරම් වැනි දෑ ලබා නොදිය යුතුය.

ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම හා ඇගයීම

ආංශික ආයතන හරහා හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාකාරකම් මනා ඒකාබද්ධතාවයකින් යුතුව ක්‍රියාත්මක කර සමස්ත වැඩසටහනෙහි පරමාර්ථ ළඟාකර ගැනීම ඉතා වැදගත්ය. හැකි සෑම විටම ප්‍රජාවගේ ශ්‍රම දායකත්වය ඒ සඳහා ලබා ගැනීම උනන්දු කළ යුතුය. මේ වසර තුළදී මුළු පිරිවැයම දැරිය හැකි ව්‍යාපෘති හඳුනාගත යුතු අතර, ව්‍යාපෘති ක්‍රියාකාරකම් අදියර ලෙස වෙන් නොකළ යුතු වේ.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) විසින් අදාළ ආංශික ආයතන හරහා මෙම වැඩසටහන සමස්ත මෙහෙයුම්කරණයට ලක්කිරීම අවශ්‍ය වේ. එබැවින් මෙම ප්‍රතිපාදනය ප්‍රධාන ලේකම් හෝ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) යටතේ පවත්වාගෙන නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මනා මෙහෙයුමක් සිදු කළ යුතු අතර, වාර්ෂික වැඩසටහනෙන් අනතුරුව සමස්ත ප්‍රගතිය, ව්‍යාපෘති ප්‍රගතිය හා ළඟාකර ගත් ප්‍රතිඵල පිළිබඳ අවසන් ඇගයීමකට ලක් කිරීමටත් ඒ පිළිබඳව මුදල් කොමිෂන් සභාව දැනුවත් කිරීමටත් කටයුතු කිරීම අගය කරමි.



ඒ.ටී.එම්.යු.ඩී.බී තෙන්නකෝන්
ලේකම්
මුදල් කොමිෂන් සභාව

පිටපත:

- i. නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(සැලසුම්), බස්නාහිර / මධ්‍යම / දකුණු / - දැ.ගැ. ස
වයඹ / උතුරු මැද / ඌව / සබරගමුව පළාත